

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

කොටපොල ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, ශුද්ධ වත්කම් වෙනස්වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන් වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172(1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට කොටපොල ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළ කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති විය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුවත් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මග හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම් අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කල ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකි වන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියාකර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් තෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (i) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) පළාත් පාලන සේවා විශ්‍රාම වැටුප් දායක අරමුදලට ගෙවිය යුතු රු.මිලියන 4.54ක් ණයහිමි යටතේ දක්වා නොතිබුණි.	2023 හා 2024 වර්ෂයන්ට අදාළව ගෙවිය යුතු මුදල් ගෙවා අවසන් බවත්, 2022 දෙසැම්බර් 31 දිනට අදාළව ගෙවිය යුතු රු.මිලියන 4.53ක මුදල 2025 ගිණුම පිළියෙල කිරීමේදී නිවැරදි කරන බව.	නිවැරදිව ගිණුම්ගත කිරීම් කළ යුතුය.
(ආ) එකතු වටිනාකම රු.304,122 ක් වූ පාරිභෝජ්‍ය අයිතම 46 ක්, යන්ත්‍ර හා යන්ත්‍රෝපකරණ සහ ලී බඩු හා උපකරණ යටතේ ගිණුම්ගත කර තිබුණි.	2025 දී නිවැරදි කිරීමට කටයුතු කරන බව.	ජංගම වත්කම් හා ස්ථාවර වත්කම් නිවැරදිව හඳුනාගෙන ගිණුම්ගත කළ යුතුය.
(ඇ) කර්මාන්ත 04 කට අදාළව ගෙවිය යුතු එකතු වටිනාකම රු.640,779 ක් අඩුවෙන් ගිණුම්ගත කර තිබුණි.	2025 දී නිවැරදි කිරීමට කටයුතු කරන බව.	නිවැරදිව ගිණුම්ගත කිරීම් සිදු කළ යුතුය.

(ඇ) සමාලෝචිත වර්ෂයේ රු.106,835 ක පරිත්‍යාග ලෙස ලැබී තිබුණු පොත්වල වටිනාකම පුස්තකාල පොත් ගිණුමේ හා පරිත්‍යාග ගිණුමේ සටහන් කර නොතිබුණි.	2025 දී නිවැරදි කිරීමට කටයුතු කරන බව.	පරිත්‍යාග ලෙස ලැබුණු පොත්වල නිවැරදිම වටිනාකම ගිණුම්ගත කළ යුතුය.
---	---------------------------------------	---

(ඉ) සභාව සතු ඉඩම් හා ගොඩනැගිලි 26 ක වටිනාකම තක්සේරු කර ගිණුම්ගත කර නොතිබුණි.	අදාළ ඉඩම්වල අයිතිය තහවුරු කර ගැනීමෙන් පසුව ඉඩම් හා ගොඩනැගිලි තක්සේරු කර ගිණුම්ගත කරන බව.	සභාව සතු ඉඩම් හා ගොඩනැගිලි හඳුනාගෙන තක්සේරු කර ගිණුම්ගත කළ යුතුය.
--	--	---

1.6.2 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
යාවත්කාලීන කරන ලද ස්ථාවර වත්කම් ලේඛනය, විස්තරාත්මක උපලේඛන, ශේෂ සනාථන හා බදු ලේඛන ඉදිරිපත් නොකිරීම නිසා එකතුව රු.මිලියන 54.73 ක් වූ ගිණුම් විෂයන් 05ක් විගණනයේදී සතුටුදායක ලෙස පරීක්ෂා කිරීමට නොහැකි විය.	නිරීක්ෂණය බව.	මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන ගිණුම් ශේෂ තහවුරු කෙරෙන සාක්ෂි විගණනයට ඉදිරිපත් කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්ම වූ පුනරාවර්තන ආදායම රු.මිලියන 13.87 ක් වූ අතර, ඊට ප්‍රතිරූපිත ඉකුත් වර්ෂයේ පුනරාවර්තන ආදායම ඉක්ම වූ පුනරාවර්තන වියදම රු.මිලියන 1.36 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ආදායම් ප්‍රභවය	2024					2023				
	ඇස්තමේන්තුගත ආදායම	බිල් ආදායම	කළ රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තුගත ආදායම	බිල් ආදායම	කළ රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය		
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.		
(i) වරිපනම් හා බදු	2,562,000	2,876,798	2,647,287	1,311,547	2,014,000	2,653,246	2,616,855	1,082,036		
(ii) කුලී	13,996,000	11,950,165	11,721,203	1,219,691	13,617,000	8,685,888	8,962,047	990,729		
(iii) බලපත්‍ර ගාස්තු	1,811,000	2,650,154	2,650,154	-	2,112,000	1,484,769	1,484,769	-		
(iv) වෙනත් ආදායම්	14,330,000	13,710,575	13,223,131	2,394,326	16,200,000	13,627,853	14,112,794	1,906,882		
	----- 32,699,000 =====	----- 31,187,692 =====	----- 30,241,775 =====	----- 4,925,564 =====	----- 33,943,000 =====	----- 26,451,756 =====	----- 27,176,465 =====	----- 3,979,647 =====		

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය සම්බන්ධ නිරීක්ෂණ පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) වරිපනම් හා බදු		
(i) සමාලෝචිත වර්ෂය අවසන් දිනට වරිපනම් ඒකක 85 කට අදාළව රු.66,430 ක ශේෂයක් හිඟව පැවතුණි.	එකඟ වන බව.	හිඟ ආදායම් කඩිනමින් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.
(ii) සමාලෝචිත වර්ෂය අවසානයට රු.58,475 ක හිඟ අක්කර බදු ශේෂයක් පැවතුණි.	එකඟ වන බව.	හිඟ ආදායම් කඩිනමින් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.
(iii) සමාලෝචිත වර්ෂය අවසන් දිනට රු.767,510ක හිඟ ව්‍යාපාර බදු ශේෂයක් පැවතුණි.	එකඟ වන බව.	හිඟ ආදායම් කඩිනමින් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.
(iv) රු.419,132 ක් වූ හිඟ විනෝද බදු ආදායම සමාලෝචිත වර්ෂයේදී අයකර නොතිබුණි.	එකඟ වන බව.	හිඟ ආදායම් කඩිනමින් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

(v) රු.මිලියන 2.39 ක් වූ ලැබිය යුතු ජල ගාස්තු සමාලෝචිත වර්ෂයේදී අයකර ගෙන නොතිබුණි.	එකඟ වන බව.	හිඟ ආදායම් කඩිනමින් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.
--	------------	--

(ආ) කුලී

(i) සමාලෝචිත වර්ෂය අවසාන දිනට රු.මිලියන 1.21 ක කුලී අයවිය යුතුව පැවතුණි.	එකඟ වන බව.	හිඟ ආදායම් කඩිනමින් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.
--	------------	--

(ii) සභාව සතු කඩකාමර 11 කින් ලැබිය යුතු කඩකුලී රු.185,511 ක් අයකර ගැනීමට ප්‍රාදේශීය සභා පනතේ 159(1) වගන්තිය ප්‍රකාරව කටයුතු කර නොතිබුණි.	එකඟ වන බව.	පනතේ 159 (1) වගන්තිය ප්‍රකාරව කටයුතු කර හිඟ ආදායම් කඩිනමින් අය කළ යුතුය.
--	------------	--

(iii) හිඟ පොළ මාළු ලැලි එකකින් වර්ෂ 03 කට වැඩි කාලයක සිට හිඟව පවතින රු.517,111 ක කුලී සමාලෝචිත වර්ෂය තුළ දී අය කර නොතිබුණි.	එකඟ වන බව.	හිඟ ආදායම් කඩිනමින් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.
---	------------	--

(ඇ) වෙනත් ආදායම්

සමාලෝචිත වර්ෂය අවසාන දිනට පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් හා අනෙකුත් බලධාරීන්ගෙන් උසාවි දඩ හා මුද්දර ගාස්තු ලෙස පිළිවෙලින් රු.මිලියන 1.67 ක් හා රු.මිලියන 15.09 ක් අයවිය යුතුව තිබුණි.	එකඟ වන බව.	හිඟ ආදායම් කඩිනමින් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.
--	------------	--

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 පනතින් පවරා ඇති කාර්යයන් ඉටු කිරීම

ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංමාවත් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුඛ විහරණය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටු කළයුතුව තිබුණු කර්තව්‍යයන් ඉටු කිරීම පිළිබඳව නිරීක්ෂණය වූ කරුණක් පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය

සභාවේ අදහස් දැක්වීම

නිර්දේශය

1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 126 වන වගන්තිය ප්‍රකාරව සභාව සතු ශ්‍රවණාගාරය කුලියට දීම හා පොදු විනෝදාත්මක ස්ථාන (පැටිනා බුරුස්ගල) වලින් ආදායම් අයකිරීම සඳහා අතුරු ව්‍යවස්ථා පනවා ගැනීමට සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් සභාව කටයුතු කර නොතිබුණි.

සභාව විසින් සකස් කරන ලද අතුරු ව්‍යවස්ථා කෙටුම්පත්, 2025 මැයි 05 දිනැති ලිපිය මගින් අඩුපාඩු නිවැරදි කර ගැනීම සඳහා පළාත් පාලන සභාකාර කොමසාරිස් කාර්යාලය වෙත යොමු කළ බව.

ප්‍රාදේශීය සභා පනත ප්‍රකාරව අතුරු ව්‍යවස්ථා පනවා ආදායම් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

3.2 හඳුනාගත් පාඩු

විගණන නිරීක්ෂණය

සභාවේ අදහස් දැක්වීම

නිර්දේශය

සේවා නියුක්තියන්ගේ භාර අරමුදලට අර්ධ වාර්ෂිකව ඉදිරිපත් කළ යුතු දායක මුදල් වාර්තා නිවැරදිව හා සම්පූර්ණව නියමිත දිනට හෝ ඊට පෙර අරමුදල වෙත ඉදිරිපත් කිරීමට කටයුතු නොකිරීම නිසා එකතුව රු.110,771 ක් අධිභාර ලෙස සභා අරමුදලින් ගෙවා තිබුණි.

විෂයය රාජකාරී ඉටු කරනු ලැබූ විෂයය නිලධාරීන් කවුරුන්ද යන්න තහවුරු කර ගෙන අධිභාර ගෙවූ මුදල් අයකර ගැනීමට කටයුතු කරන බව.

අදාළ විෂයය භාර නිලධාරීන්ගේ නොසැලකිලිමත්කම නිසා සභා අරමුදලට සිදු වූ පාඩුව වගකිවයුතු නිලධාරීන්ගෙන් අයකරගත යුතුය.

3.3 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය

සභාවේ අදහස් දැක්වීම

නිර්දේශය

සමීක්ෂණ මණ්ඩල වාර්තා අනුව භාණ්ඩ වර්ග 37 කට අයත් භාණ්ඩ ඒකක 455 ක් භෞතිකව නොපවතින බවට වාර්තා කර තිබුණද, එම උණ භාණ්ඩවල වටිනාකම වගකිව යුතු පාර්ශවයන්ගෙන් අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.

උණ භාණ්ඩ සම්බන්ධයෙන් ඉදිරියේදී වගකිවයුතු පාර්ශවයන්ගෙන් අයකර ගැනීමට කටයුතු කරන බව.

උණ භාණ්ඩවල අගය වගකිව යුතු පාර්ශවයන්ගෙන් කඩිනමින් අයකළ යුතුය.

3.4 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සේවක සංඛ්‍යා සැලැස්ම අනුව සමාලෝචිත වර්ෂය අවසන් දිනට තනතුරු 19 ක අතිරික්තතා පැවතුණි.	ප්‍රාථමික මට්ටමේ අතිරික්ත තනතුරු සම්බන්ධයෙන් සලකා බැලිය නොහැකි බව කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව දන්වා ඇති බවත්, සංවර්ධන නිලධාරී තනතුරු අනුමත කර ගැනීමට යොමු කර ඇති බව.	සභාව සඳහා කාර්ය මණ්ඩලයේ අවශ්‍යතාවය පිළිබඳ සමාලෝචනයක් සිදුකර, සුදුසු ක්‍රියාමාර්ග ගත යුතුය.

4. ගිණුම් කටයුතුභාවය හා යහපාලනය

4.1 වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේ වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මේ ඇතුළත් කර තිබුණු එකතුව රු.මිලියන 9 ක් වූ ව්‍යාපෘති 05 ක් ක්‍රියාත්මක කර නොතිබුණි.	එකඟ වන බව.	වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මට ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි ව්‍යාපෘති ඇතුළත් කළ යුතු අතර ක්‍රියාකාරී සැලැස්ම සංශෝධනය කළ යුතුනම් සංශෝධනය කර අනුමත කරවාගත යුතුය.